

**පුරප්පාඩු දැන්වීමයි**

**මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ තනතුරු පුරප්පාඩු**

**මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව**

මධ්‍යම පළාත් සභාවේ පහත සඳහන් පුරප්පාඩු තනතුරු සඳහා පත් කිරීමට අදාළ සේවාවන්ට අයත් දැනට රාජ්‍ය සේවයෙහි හා පළාත් රාජ්‍ය සේවයෙහි, සේවයේ නියුතු සුදුසු නිලධාරීන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.

**01. බඳවා ගැනීමට නියමිත තනතුරු**

අනු අංකය	තනතුර	තනතුර අයත් සේවය හා ශ්‍රේණිය	සුදුසුකම් (අයත් විය යුතු සේවය හා ශ්‍රේණිය)	තනතුරු සංඛ්‍යාව
01	මධ්‍ය පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්)*	ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය විශේෂ පන්තිය	ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය විශේෂ පන්තියේ නිලධාරියෙකු වීම	01
02	මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ **	ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය I පන්තිය	ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I පන්තියේ නිලධාරියෙකු වීම	01
03	මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ	ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ I පන්තිය	ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ I පන්තියේ නිලධාරියෙකු වීම	01
04	මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ	ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ II පන්තිය	ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ II පන්තියේ නිලධාරියෙකු වීම	01
05	මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ	ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ II ශ්‍රේණිය	ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ II ශ්‍රේණියේ නිලධාරියෙකු වීම	04

**02. බඳවා ගැනීමේ ක්‍රමය**

නිවේදනයේ දක්වා ඇති සුදුසුකම් සපුරා ඇති අදාළ සේවයට අයත් අයදුම්කරුවන් අතුරින් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් පවත්වනු ලබන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත ඉහළම ලකුණු ලබා ගන්නා අපේක්ෂකයින් පිළිවෙලින් ඉහත පුරප්පාඩු සංඛ්‍යාව සඳහා බඳවා ගනු ලැබේ. තමන්ගේ ක්ෂේත්‍රයට අදාළ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හෝ ඊට ඉහළ සුදුසුකම් ලබා තිබීම, සේවා කාලය, විෂයානුබද්ධ දැනුම, පරිපාලනමය හැකියාව හා අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මෙම සම්මුඛ පරීක්ෂණයේදී සලකා බලනු ලැබේ.

\* මෙම තනතුර 2014.10.10 දින සිට පුරප්පාඩු වීමට නියමිත තනතුරකි.

\*\* මෙම තනතුර 2014.12.23 දින සිට පුරප්පාඩු වීමට නියමිත තනතුරකි.

03. අවශ්‍ය සුදුසුකම්

- i. 2014.08.25 දිනට අදාළ සේවය අයත් නිලධාරියෙකු ලෙස අවම වශයෙන් වසර 10 සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුය.
- ii. දැනටමත් රාජ්‍ය/පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් වෙතින් පමණක් අයදුම්පත් කැඳවනු ලබන බැවින් වයස් සීමාවක් අදාළ නොවේ.
- iii. අයදුම්පත් කැඳවන දිනයට තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතුය.

සටහන :- සුදුසුකම් සනාථ කෙරෙන සියළුම සහතිකවල ඡායා පිටපත්, ජාතික හැඳුනුම්පතේ හා උප්පැන්න සහතිකයේ ඡායා පිටපත් අයදුම්පත සමඟ අමුණා එවිය යුතුය.

04. අයදුම්පත් ඉදිරිපත් කිරීම

සියළුම අයදුම්පත් විධිමත්ව හා නිවැරදිව සම්පූර්ණ කර 2014.08.25 දිනට හෝ ඊට පෙර ලැබෙන ලෙස දෙපාර්තමේන්තු ප්‍රධානියා සහ අදාළ අමාත්‍යාංශ ලේකම් මඟින් (පළාත් සභාවට අන්තර්ග්‍රහණය වූ නිලධාරියෙකු නම් ඔබගේ අයදුම්පත්‍රය පළාත් අමාත්‍යාංශ ලේකම් හා ප්‍රධාන ලේකම්ගේ නිර්දේශ සහිතව යොමු කළ යුතුය) “ලේකම්, මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, තැ.පෙ. 114, කටුගස්තොට පාර, මහනුවර.” යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත බහාලන ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ “..... තනතුර සඳහා අයදුම්පත් කැඳවීම” යනුවෙන් සඳහන් කළ යුතුය. එක් නිලධාරියෙකු තනතුරු එකකට වඩා වැඩි සංඛ්‍යාවකට අයදුම් කරන්නේ නම් තම අයදුම්පත්‍ර වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කළ යුතුය. නියමිත දිනට පසු ලැබෙන අයදුම්පත් හා අසම්පූර්ණ අයදුම්පත් හා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනට නියමිත සුදුසුකම් සපුරා නොමැති අයගේ අයදුම්පත් කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. අයදුම්පත් ප්‍රමාද වීම හෝ නැතිවීම ගැන කිසිදු පැමිණිල්ලක් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව භාර ගනු නොලැබේ (ආදර්ශ අයදුම්පත්‍රයක් [www.psc.cp.gov.lk](http://www.psc.cp.gov.lk) යන වෙබ් අඩවියෙන් බාගත කරගත හැකිය).

මෙම බඳවා ගැනීම සම්බන්ධයෙන් මෙහි විධිවිධාන සලසා නොමැති කරුණු පිළිබඳ තීරණ ගැනීමේ බලය මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමා සතු වේ.

2014 ජූලි මස 22 වැනි දින.  
මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා  
කාර්යාලයේදීය

ආර්.එම්.එන්. රත්නායක,  
ලේකම්,  
මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව